

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, MAY 1, 1903.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 27th day of March, 1903, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots situated in the village of Halpe of the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, as described in the annexed certified tracings:—

I.

Preliminary plan 36.

Lot.	Name of Land.				Extent. A. R. P.
		11	2	12	
75	Watasbeddehena	2 3 22
77	Do.	14 1 34

and bounded as follows: on the north by the Katukitulekandura, Uda-arawa claimed by Welgollegedara Punchirala and others, an ela, Uda-arawa claimed by Welgollegedara Punchirala and others, the Katukitulekandura; on the east by a footpath; on the south by Radigehenepatana belonging to Crown, an ela, Radigehenepatana belonging to Crown, an ela, Radigehenepatana belonging to Crown; on the west by Waralhena claimed by Walasbeddegedara Kiriwante and others, Lindagawa-arawa claimed by ditto, Kendagediyepatana belonging to Crown, a water-course, Katukitulekélé belonging to Crown.

ව්‍යුත්පාති 1903 ක්‍රි මාර්තු මස 27 වෙතින් දින පටන් තුන්මාසයක් ඇතුළතිදී මෙහි පහත දක්වන ඉඩම් ඉඩම් වැවල නොහොතු ඉඩම් එකකට නොහොතු වැවලියාන්කමට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්තේ ඒ අය විසින් ඉඩම් සම්බන්ධ විය 1897, 1899 සහ 1900 අයුපන්තිවල 28 වෙති වශයෙන් ප්‍රකාර පස්කරණුලුව වියේ මහනුගේරයාන්තාන්සේගේ ගාල්ලේ කන්තොරු වේදී උන්නාන්සේගේ ඉදිරිපිටට ඇත්තේ පෙන්සිට නොවැනි ලියවිලුලකින් එකී ඉඩම්වලට නොහොතු ජ්‍යෙ ඇත්තේ අයිතිවාසිකමට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිරින්ව නොයෙදුනොතු, එකී වියේ මහනුගේරයාන්තාන්සේට ඉඩම් අයිතිවාසිකම් නොකි යාපු එකී ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙණුරුරදක්වන්ව නොයෙදුන සැම ඉඩම් රුපසන් නො ඉඩම් භාරියට උන්නාන්සේගේ අයිතිවාසිකමක් ඇති ලියවිලුලකින් උන්නාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

ඒම් ඒ. පූරුෂරු,
වියේ මහනුගේරයාන්තාන්සේය.

ඉඩම්වල නොරහුරු.

දැන පලු නැත්තා අයිති යටික්ද නොවායාසයයේ කුඩාල්ලෙපුකොරලේ හැල්පේ යන යම් පිහිටි, තිබෙන ඡ්‍යෙ ම්‍යෙ අමුනාපු සහයින් සියියම්වල පෙනෙන මෙහින් බලුවල ප්‍රකාර යම් අයිතිවාසිකම් නොකි යාපු එකී ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙණුරුරදක්වන්ව නොයෙදුන සැම ඉඩම් රුපසන් නො ඉඩම් භාරියට උන්නාන්සේගේ අයිතිවාසිකමක් ඇති ලියවිලුලකින් උන්නාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

I.

මුල් සිතියම 36.

තිමිකට්ටිය.	ඉඩම් නම.				තිමිකරම.
		අ. රු. ප.	11	2	
75	වලුස්බැදදේසේන	2 3 22
77	එම	14 1 34

මෙම මාසිම්—රුඩුරට කුවකිනුලේ කුඩාල්ලෙපුකොරද මුන්විරල සහ නවය අයවල් විසින් අයිතිවාසිකම් සියිය උඩායුවද, ආලද, වැල්ගොල්ලේගොරද මුන්විරල සහ නවය අයවල් විසින් අයිතිවාසිකම් සියිය උඩායුවද, කුවකිනුලේකුඩරද; නැගෙනුරුවට අයිතිවාරද; දකුණට ගප

எனக ரடின்கேண்பதைடு, ஆலை, ரசந்தக ரடின்கேண்பதைடு, ஆலை, ரசந்தக கீடுகேண்பதைடு ; சென்னையில் வெள்ளைக்கூடம் கீர்த்தப்போகவோர்கள் யாருமிருந்தால், மர்கள் 28 ம் பிரிவீன்படி பாளான காணிகளின் கட்டங்களின் 1897, 1899, 1900 ம் வருஷங்களில் ஏற்படுத்திய குறிப்பான தீடியோகஸ்தர் முன்பாக காவி அவரது காலை முகமுகமாய் அல்லது எழுத்து மூலமாய் தெரிப்பட்டு மேற்படி காணி ர அல்லது அவற்றில் வெல்லதும் குறித்து யாதும் உரிமை ஆல்லது உடன்தெ காணப்பார்திருந்தால், மேற்கொல்லிய ரித்த உத்தியோகஸ்தராக தமிழில் சொல்லப்பட்ட கட்டங்கூட்டங்களில் தனக்குக் கொடுத்திருக்கும் தந்துவங்க கொண்டு தன் கையொப்பிட்டு எழுத்து மூலமாய் கொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளை உரித்தைப் பெப்பட்டவர்கள் வெளிப்படாவிடல் முடிக்குரிய ஆதங்கென்ற வெளியரசுக்கப்படுத்துவார்.

ஜே. ஜி. பெரேஸ்,
குறிப்பான உத்தியோகஸ்தர்.


சொல்லப்பட்ட காணிகளின் விவரம்.

ஊவா மாகாணத்தின் யட்டுக்கிந்தன பகுதியில் குறிப்பில் வெல்கை கோறினையச்சேர்த்த மூலப்பே என்றும் கிராமத் தள்ளு இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டுகள், அக்தாவது இத்தோணாந்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய பூதுகள் விவரிக்கப்பட்டிருக்கின்றன :—

I.

துண்டு.	பிரதமபடத்து இலக்கம் 36.				விசாலம். ச. நா. ப.
	காணியினாலும் பெயர்.	
75 ...	வலஸ்பெத்தேகேன	11 2 12
77 ...	ஞெ	2 3 22
				14 1 34	

எல்லை, வடக்கு-கட்டுக்கித்துலேக்கந்துர, வெல்கொல்லேகெதற புஞ்சிறுதும் கிலேபேர்களும் உரித்துபேசும் கட்டு, எல், வெல்கொல்லேகெதற புஞ்சிறுதும் கிலேபேர்களும் உரித்துபேசும் உடஅருவ, கடக்கித்துலேக்கந்துர; கிழக்கு-பாலை; புத்தா-அரசாட்சிக்குளன நதிகேகேனைப்பத்தன, எல், அரசாட்சிக்குளன நதிகேகேனைப்பத்தன, எல் சாட்சிக்குளன நதிகேகேனைப்பத்தன; மேற்கு-வலஸ்வெத்தேகேதற கிலேபேர்களும் உரித்துபேசும் வெல்கேன, மேற்கொல்லிவெல்கள் உரித்துபேசும் விங்காவாதருவ, அரசாட்சிக்குளன கன்தேகட்டுமேப்பத்தன, நீர்க்கொல், அரசாட்சிக்குளன கட்டுக்கந்துலேக்குளவே,



Scale of 8 Chains to an Inch.

Situation : Halpe village in Yatikinda division of Kumbalwela korale.

Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.		
		A. R. P.	11 2 12	2 3 22
75 ...	Walasbeddehena
77 ...	Do.
			14 1 34	

II.
Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
72 ... Kendagediyepatana 2 1 3	

and bounded as follows : on the north and east by Walasheddehena claimed by Kiriwante and others ; on the south by Walasbeddhenena claimed by Walasbedde Kiriwante and others ; on the west by an ela.

මුල් සිනියම 36.


තිමකටිය.	ඉඩමේ කම.	තිමකරම.
A. R. P.		
72 ... කැන්දගෙබියේපහන 2 1 3	

මෙම මායිම්—ලුහුරට සහ තැගෙනුමුරට වලුස්බැඳීදේ කිරිවන්සේ සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කිහිප වලුස්බැඳීදේසේනය ; දකුණු වලුස්බැඳීදේ කිරිවන්සේ සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කිහිප වලුස්බැඳීදේසේනය ; බිජ්‍යාමුරට ඇලදී.

පිරතමපත්තා තිළක්කම 36.

තුන්ද.	කාණ්ඩියානු පෙයර්.	විශාලම්.
C. A. P.		
72 ... ගක්තයෙන්පෙන්තන	... 2 1 3	

එලිය, වැකිළුම් ක්‍රියාව්‍යෙන්තේයුම් සිලපෝර්ක්‍රම් මාරිත්තුපෙශම් වලුවපෙන්තුකෙනු ; තෙත්තුවලුව තෙත්තු කිරිවන්තේයුම් සිලපෝර්ක්‍රම් මාරිත්තුපෙශම් වලුවපෙන්තුකෙනු ; මෙත්තු-එල.



Scale of 8 Chains to an Inch.

Situation : Halpe village in Yatikinda division of Kumbawela korale.

Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
72 ... Kendagediyepatana 2 1 3	

Surveyor-General's Office,
Colombo, November 28, 1902.

Sheets M₂₁₋₂₉ and M₂₂₋₃₀ P. D. WARREN,
Assistant Surveyor-General.

47

III.
Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
74 ... Waralhena 1 3 32	

and bounded as follows : on the north by the Waralhenekandura ; on the east by an ela, Lindagawa-arawa claimed by Walasbedde Kiriwante and others, Walasbeddehena claimed by Walasbedde Kiriwante and others ; on the south and west by Daragalaellepatana belonging to Crown.

මුල් සිනියම 36.


තිමකටිය.	ඉඩමේ කම.	තිමකරම.
A. R. P.		
74 ... වරල්සේන	... 1 3 32	

මෙම මායිම්—ලුහුරට වරල්සේනයෙන්කළදර ; තැගෙනුමුරට ඇලදී, වලුස්බැඳීදේ කිරිවන්සේ සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කිහිප වලුස්බැඳීදේසේනය ; දකුණුට සහ බිජ්‍යාමුරට රුපසන්තක දර ගලුදැල්ලේපහනය.

පිරතමපත්තා තිළක්කම 36.

තුන්ද.	කාණ්ඩියානු පෙයර්.	විශාලම්.
C. A. P.		
74 ... වරල්සේන 1 3 32	

එලිය, වැකිළු-වරල්සේනයෙන්කළදර ; ක්‍රියාව්‍යෙන්තේයුම් සිලපෝර්ක්‍රම් මාරිත්තුපෙශම් මාරිත්තුකාවාත්‍රව ; වලුවපෙන්තු කිරිවන්තේයුම් සිලපෝර්ක්‍රම් මාරිත්තුපෙශම් වලුවපෙන්තුකෙනු ; තෙත්තුවලුව මෙත්තු-උරුසා-කිකිත්තුල් තරකාවෙල්ලේප්පත්තන.



Scale of 8 Chains to an Inch.

Situation : Halpe village in Yatikinda division of Kumbawela korale.

Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
74 ...	Waralhena	1 3 32
Surveyor-General's Office, Colombo, November 28, 1902.	Sheets M ₂₁₋₂₉ and M ₂₂₋₃₀	P. D. WARREN, Assistant Surveyor-General.

IV.

Preliminary plan 36.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
41 ...	Batagollehena	2 1 10

and bounded as follows : on the north by the Batagollekandura ; on the east, south and west by Welihelapatana belonging to Crown.

මල් සිනියම 36.

වේතිරම.

විමකවිටය.	ඉඩමේ කම.	අ. රු. ප.
41 ...	බටගොල්ලේසෙන	2 1 10


මෙම මායිම—ලුණුරට බටගොල්ලේසෙනද ; තැනෙණුරට, දකුණුට සහ බස්නාදුරට යුතු සහ වැඩිහිටි සෑවන් හිමි වූ ලියුලු පෙන්වනු ලැබේ.

ප්‍රතමපාත්ත තිළකම 36.

ඩ්සාවම්.

න්‍යුම්.	කෘෂීපිළි පෙයර්.	ඩ්. රු. ප.
41 ...	පට්ටකොල්ලෙසෙන ...	2 1 10

එව්‍යා, පාන්තු-පාන්තු පෙක්කත්තා ; මිශ්‍රක්‍රම තෙත්ත්‍රා මෙත්ත්‍රා-ඇර්ංඡා-සිංහල වෙවිශ්‍රාවෙපත්තා.



Scale of 8 Chains to an Inch.

Situation : Halpe village in Yatikinda division of Kumbawela korale.

Preliminary plan 36.

Lot.	Name of Land..	Extent.
A. R. P.		
41 ...	Batagollehena	2 1 10
Surveyor-General's Office, Colombo, November 28, 1902.	Sheet M ₂₂₋₃₀	P. D. WARREN, Assistant Surveyor-General.